

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වෙලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව්කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එහි පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,

- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07හි 42 ඡේදය ප්‍රකාරව, ගොඩනැගිලි වටිනාකමෙහි, ධාරණ අගය වාර්තා කරන දිනට වූ සාධාරණ වටිනාකම භාවිතා කරමින් ප්‍රත්‍යාගණනය කර නොතිබුණු අතර 2016 වර්ෂය පදනම් කර ගනිමින් ගොඩනැගිලි වටිනාකම රු.404,961,000 කට තක්සේරු කර මූල්‍ය ප්‍රකාශනවල ගළපා තිබුණි.	ආයතනයේ ගොඩනැගිලි වටිනාකම තක්සේරු කිරීම සඳහා 2016 වර්ෂයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කළද ගොඩනැගිලි තක්සේරු කළ අගය සඳහන් ලිපිය ආයතනයට 2021.04.08 වන දින ලැබී තිබුණි. 2021 වර්ෂයේ ලිපිය ලැබීමත් සලකා මෙම වටිනාකම 2021.12.31 දින අවසන් වර්ෂයේ ගිණුම් තුළ අන්තර්ගත කරන ලදී.	ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07හි 49 ඡේදය ප්‍රකාරව, දේපළ, පිරියත හා උපකරණ අයිතමයන් ප්‍රත්‍යාගණනය කරන විටක එම වත්කම අයත්වන දේපළ, පිරියත හා උපකරණ පන්තිය මුළුමනින්ම ප්‍රත්‍යාගණනය කළයුතු වුවත් නුවරඑළිය සංචාරක බංගලාව පිහිටි ගොඩනැගිල්ල හැර අනෙකුත් ගොඩනැගිලි පමණක් ප්‍රත්‍යාගණනය කර තිබුණි.	කොළඹ - 07 හි පිහිටි ඉඩමේ සහ නුවර එළියේ මාගස්තොට සංචාරක බංගලාව පිහිටි ඉඩමේ ඉදිකර ඇති ගොඩනැගිලි තක්සේරු කිරීම පිළිබඳ ඉල්ලීමක් තක්සේරු දෙපාර්තමේන්තුවට යොමු කළද එම දෙපාර්තමේන්තුව 2021.04.08 දින වන විට තක්සේරු කටයුතු නිමකර අප වෙත වටිනාකම් වාර්තා කරන ලද්දේ කොළඹ-07 පිහිටි ගොඩනැගිලිහි තක්සේරු අගය පමණි. නුවරඑළියේ පිහිටි ගොඩනැගිල්ල තක්සේරු කළ පසු එම වටිනාකමද ගිණුම් තුළ අන්තර්ගත කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.	-එම-
(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07හි 92 ඡේදය ප්‍රකාරව, සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද එහෙත් තවමත් භාවිතා කරන, ක්‍රියාකාරී භාවිතයෙන් විශ්‍රාම ගන්වා ඇති සහ බැහැර කිරීම සඳහා තබා ඇති දේපළ, පිරියත හා උපකරණ පිළිබඳව මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කළයුතු වුවත් එසේ කර	සම්පූර්ණයෙන් ක්ෂය කර ඇති නමුත් තවදුරටත් භාවිතා කරනු ලබන වත්කම් මෙම වර්ෂයේදී හඳුනාගෙන එම වත්කම්වල අගය තක්සේරු කර ඉතිරි ඵලදායී ජීවිත කාලය තුළ ක්ෂය කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.	ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාරව කටයුතු කළයුතුය.

නොතිබුණි. තවද සම්පූර්ණයෙන් ක්ෂය කර තිබූ රු.243,445,012 ක් වූ දේපළ, පිරිසත හා උපකරණවලින් තවදුරටත් භාවිතා කරනු ලබන වත්කම් හඳුනාගෙන ඒවායේ ඵලදායී ජීවිත කාලය පිළිබඳ ඇස්තමේන්තුගත දෝෂය, ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03 ප්‍රකාරව ප්‍රතිශෝධනය කර මූල්‍ය ප්‍රකාශනවල ගැලපීමට කටයුතු කර නොතිබුණි.

- | | | | |
|-----|--|--|------|
| (ඇ) | ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 24 ප්‍රකාර මූල්‍ය ප්‍රකාශන සමාන ගිණුම්කරණ පදනම් මත සකස් කර ඇති විට ඒවා වාර්තා කරන කාලපරිච්ඡේදයන් සඳහා මූල්‍ය ප්‍රකාශනවල සංසන්දනාත්මක අයවැයගත සංඛ්‍යා ඇතුළත් කළයුතු වුවත් එසේ ඉදිරිපත් කර නොතිබුණි. | 2023 වර්ෂයේ අවසාන ගිණුම් පිළියෙල කිරීමේදී ගිණුම්කරණ ප්‍රමිත අංක 24 ප්‍රකාරව අයවැය දත්ත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබේ. | -එම- |
|-----|--|--|------|

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) එක් එක් ණයගැති ශේෂ පිළිබඳ විස්තරාත්මක ඇගයීමක් කර වෙන්කළ යුතු අඩමාණ ණය ප්‍රමාණය නිරීක්ෂණය කරනු වෙනුවට පශ්චාත් උපාධි පාඨමාලා වලින් ලැබිය යුතු රු.21,454,091 ක් වූ ණය ශේෂය සඳහා පමණක් සියයට 10 ක් හෙවත් රු.2,145,409 ක අඩමාණ ණය වෙන්කිරීමක් සිදුකර තිබුණි. තවද, ඉකුත් වර්ෂයේ අඩමාණ ණය වෙන්කිරීම සැලකිල්ලට නොගෙන අඩමාණ ණය මුළු ප්‍රමාණයම මූල්‍ය කාර්යසාධන ප්‍රකාශයට හර කර අඩමාණ ණය වෙන්කිරීමේ ගිණුමට බැරකර තිබීම හේතුවෙන් වර්ෂයේ අතිරික්තය රු.1,906,570 ක් අඩුවෙන්ද අඩමාණ ණය වෙන්කිරීමේ ගිණුමේ ශේෂය එම ප්‍රමාණයෙන් වැඩියෙන්ද දක්වා තිබුණි.	මෙම වැරද්ද නැවත සිදු නොවීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.		ණයගැති ශේෂ පිළිබඳ විස්තරාත්මක ඇගයීමක් සිදුකර අඩමාණ ණය තීරණය කළයුතු වීම හා මූල්‍ය ප්‍රකාශන නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ලැබිය යුතු පොලිය රු.7,072,209 ක් ලැබිය යුතු පොලී ලෙස ගිණුම්ගත කරනු වෙනුවට ස්ථාවර තැන්පතු ලෙස ගිණුම්ගත ගත කර තිබුණි.	ස්ථාවර තැන්පතු සඳහා ලැබිය යුතු පොලිය ඉදිරියේදී කල්පිරෙන දිනය දක්වා ලැබිය යුතු පොලිය ලෙස ගිණුම්ගත කිරීමට කටයුතු කරනු ලැබේ.		ගැලපීම් කිරීමට කටයුතු කළ යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ වර්ෂ 06 කට වඩා වැඩි කාලයක සිට අයනොවී පවතින රු.1,998,104 ක ලැබිය යුතු ශේෂ අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	අදාළ මුදල් අයකර ගැනීමට හෝ පායමාලාව සම්පූර්ණ නොකළ නිලධාරීන් පායමාලාවට සහභාගී නොවූ කාලය පිළිබඳව සලකා ලැබිය යුතු මුදල් විධිමත් අනුමැතියක් යටතේ කපා හැරීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.	ලැබිය යුතු ශේෂ අයකර ගැනීමට කටයුතු කළයුතුය.

1.6.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
වර්ෂ 05 කට වඩා වැඩි කාලයක සිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ලැබී තිබුණු අත්තිකාරම් ශේෂ 04 කට අදාළ රු.5,275,645 ක් හා තවත් ආයතන 23 කින් ලැබී තිබුණු වර්ෂ 05 කට වඩා පැරණි රු.7,574,800 ක අත්තිකාරම් මුදලක් නිරවුල් කර නොතිබුණු අතර වර්ෂ 03ක සිට වර්ෂ 05ක් දක්වා අතර කාල පරාසයක සිට පැවත එන රු.10,854,230ක් වූ ගෙවිය යුතු ශේෂ 23ක් සහ වර්ෂ 05ක් ඉක්ම වූ රු.1,544,058ක් වූ ගෙවිය යුතු ශේෂ 03ක් නිරවුල් කර නොතිබුණි.	2023 වර්ෂය තුළ අදාළ වියදම් වාර්තා ගිණුම් ගත කර මෙම අත්තිකාරම් නිරවුල් කිරීමට කටයුතු කරනු ලැබේ.	ගෙවිය යුතු ශේෂ නිරවුල් කිරීමට කටයුතු කළයුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 10 (05) වගන්තිය	විසර්ජනයකින් පසු ඉතිරි වන ශුද්ධ ආදායම ඒකාබද්ධ අරමුදලට යැවිය යුතු වුවත් ආයතනය එයට අනුකූලව කටයුතු කර නොතිබුණි.	අතිරික්ත මුදලක් වන්නේ නම් ලැබිය යුතු අක්මුදල් සඳහා කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.	මුදල් පනත අනුව ශුද්ධ ආදායම ඒකාබද්ධ අරමුදලට යැවිය යුතුය.
(ආ) 1982 අංක 9 දරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන පනතේ 31 වන වගන්තිය	කිසිදු නීතියක් අමාත්‍යවරයා අනුමත කරන තුරු බලාත්මක නොවන නමුත් පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අතුරු නීති සංග්‍රහය (By Laws) සඳහා අදාළ අනුමැතිය ලබා ගැනීමකින් තොරව පශ්චාත් උපාධි	අතුරු නීති සංග්‍රහය ගරු ඇමතිතුමාගේ අනුමැතියට ඉදිරිපත් කර ඇත.	විධිමත් අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතුය.

අංශයේ මාර්ගෝපදේශයක් වශයෙන් භාවිතා කර තිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

මුදල් රෙගුලාසි 571 වර්ෂ දෙකක් ඉක්මවූ දැනට ඉතිරිව ඇති මුදලින් මුදල් රෙගුලාසි රඳවාගත් විවිධ තැන්පතු තැන්පත්කරුවන්ට දැනුම්දී ප්‍රකාර කටයුතු කළ රු.3,838,808 ක් ආදායමට ආපසු නොඉල්ලන තැන්පතු යුතුය. ගැනීමට කටයුතු කර ප්‍රමාණය ආදායමට ගැනීමට කටයුතු කරනු ලැබේ. නොතිබුණි.

(ඈ) 2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 01/2020 මගින් ඇතුළත් කළ මුදල් රෙගුලාසි 756 (6) භාණ්ඩ සමීක්ෂණය පරිදි උභයතා හා අතිරික්ත සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම සහ ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ සම්බන්ධයෙන් සුදුසු පරිදි ක්‍රියාකොට භාණ්ඩ සමීක්ෂණ වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් එසේ ක්‍රියා නොකර භාණ්ඩ සමීක්ෂණ වාර්තා පමණක් විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබුණි.

එකඟ වේ.

මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය
2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 18,765,598 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 28,872,819 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.10,107,221 ක පිරිහීමක් නිරීක්ෂණය විය. ඉකුත් වර්ෂයට සාපේක්ෂව ස්ථාවර තැන්පතු ආයෝජන ආදායම රු.43,098,355 කින් හා කුලී ආදායම රු.9,953,290 කින් වැඩිවී තිබුණද, පශ්චාත් උපාධි පාඨමාලා ගාස්තු, උපදේශක සේවා ගාස්තු, ආයතනික දායකත්ව ආදායම් රු.28,864,327 කින් හා භාණ්ඩාගාර ලැබීම් රු.7,123,799 කින් අඩු වීමත් මුළු වියදම රු.17,227,250 කින් වැඩි වීමත් මෙම පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය
3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2013 පෙබරවාරි 07 දිනැති අංක 13/0150/523/005 දරන අමාත්‍ය මණ්ඩල තීරණය මගින් වසර 40 කටත් වඩා පැරණි ආයතනය පිහිටවනු ලැබූ සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දී	අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කටයුතු කිරීම ප්‍රමාද වීම හේතුවෙන් පනත සංශෝධනයට නැවත අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගන්නා ලෙස 2020/05/24 දිනැතිව නීති කෙටුම්පත්	පනත සංශෝධනය කළ යුතුය.

තිබුණ ද, එම අනුමැතිය ලැබී වර්ෂ 10 ක් ගතවී ඇතත් එය සිදුකර නොතිබුණි.

සම්පාදක විසින් දන්වා ඇත. ඒ අනුව අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

(ආ) ආයතනය පිහිටුවා ඇති අංක 28/10 මලලසේකර මාවතේ පිහිටි හෙක්ටයාර් 1.1863 ක් වූ ඉඩම සහ නුවරඑළිය සංචාරක බංගලාව පිහිටි ඉඩම ආයතනය වෙත පවරා ගැනීමේ කටයුතු මෙතෙක් අවසන් කර නොතිබුණි.

අංක 28/10 මලලසේකර මාවතේ පිහිටි හෙක්ටයාර් 1.1863 ක් වූ ඉඩම පවරා ගැනීම සඳහා වූ ඉල්ලීම ඉඩම අමාත්‍යාංශය මගින් ජනාධිපති ලේකම් වෙතත්, නුවරඑළිය සංචාරක බංගලාව පිහිටි ඉඩම මෙම ආයතනයට පවරා දෙන ලෙස ඉල්ලීමක් ඉඩම අමාත්‍යාංශය වෙතද යොමු කර ඇත.

ඉඩම ආයතනයට පවරා ගත යුතුය.

(ඇ) 2007 වර්ෂයේදී පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සාකච්ඡා පදනම් කර ගනිමින් 2008 වර්ෂයේදී නිකුත් කරන ලද අංක PD/1C/2008 දරන අභ්‍යන්තර චක්‍රලේඛයට අනුව ආයතනයේ සේවයේ නියුතු උපදේශකවරුන්ට අතිරේක දීමනාවක් ලැබීමට ආයතනයේ මිනිස් පැය 45 ක රාජකාරී සම්පූර්ණ කළයුතු විය. තවද 2014 නොවැම්බර් 19 දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සාකච්ඡාවේදී දේශකවරයෙකු අවම වශයෙන් පැය 45 ක දේශන කාලයක් සම්පූර්ණ කළ පසු පමණක් බාහිර උපදේශනවල යෙදීමට විධිවිධාන සලසන බවටද ලේකම් විසින් ප්‍රකාශ කර තිබුණි. එසේ වුවත් දිගින් දිගටම එම තීරණය පරිදි උපදේශකවරුන් අවම මිනිස් පැය 45 ක රාජකාරී ආවරණය කර නොතිබුණි. සමාලෝචිත වර්ෂයේ මුල් මාස 06 සඳහා පමණක් සකස් කර තිබූ දත්ත වාර්තා අනුව ආයතනයේ උපදේශකවරුන් 16 දෙනෙකු එම කාලපරිච්ඡේදය තුළ මසකට පැය 45 ක රාජකාරී ආවරණය කළයුතු බවට වූ පදනම යටතේ රාජකාරී පැය 3660 ක් සම්පූර්ණ කළයුතු වුවද, සත්‍ය වශයෙන් පැය 1659 ක් පමණක් සම්පූර්ණ කර තිබුණු අතර පැය 2001 ක වෘත්තීමය උනන්දු උපයෝජනයක් විය.

උපදේශකවරුන් වර්ෂය ආරම්භයේදී ආරම්භක හා ධාරිතා සංවර්ධන පුහුණු පාඨමාලා සැලසුම් කළද, පුහුණු පාඨමාලා ක්‍රියාත්මක වීම රජයේ ප්‍රතිපත්ති මත රඳා පවතී.

එසේම, වර්ෂය ආරම්භයේ සැලසුම් කරන ලද වාර්ෂික පුහුණු වැඩසටහන් සඳහා අවම වශයෙන් 15ක නිලධාරීන් ප්‍රමාණයක් සහභාගී විය යුතු වේ. ජාතික උත්සව හා වෙනත් රජකරී කටයුතු හේතුවෙන් නියමිත නිලධාරීන් සංඛ්‍යාව සහභාගී නොවීම හේතුවෙන් වාර්ෂික පුහුණු වැඩසටහන් අවලංගු කිරීමට සිදුවී ඇත. ඉහත දක්වා ඇති කරුණු හේතුවෙන් වසර ආරම්භයේදී පැය 45 ක දේශන කාලයක් එක් උපදේශක වරයෙක් සඳහා සැලසුම් කළද පැය 45 දේශන අවශ්‍යතා සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත.

උපදේශකවරුන් විසින් පැය 45ක දේශන කාලයක් සම්පූර්ණ කළ යුතුය.

3.2 අරමුදල් උන උපයෝජනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ඉකුත් වර්ෂවලදී ප්‍රාග්ධන වියදම් සඳහා භාණ්ඩාගාරයෙන් ලද එහෙත් උපයෝජනය නොකර ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර ඇති මුදල රු.29,861,463 ක් විය.	2023 හා ඉදිරි වර්ෂයන්හිදී භාණ්ඩාගාරයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා අක්මුදල් ලබානොගෙන එම මුදල් වියදම් කිරීමට කටයුතු කරනු ලැබේ.	අරමුදල් ප්‍රශස්ත මට්ටමින් උපයෝජනය කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ආයතනයේ අරමුණු ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු උපදේශන සේවා, පර්යේෂණ හා සංවර්ධන කටයුතු, කළමනාකරණ නොවන පුහුණු පාඨමාලාවලට අදාළ ක්‍රියාකාරකම්, ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර ක්‍රියාත්මක කර නොතිබුණි.	ආයතනයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩසටහනක් ලෙස උපදේශන සේවා, පර්යේෂණ හා සංවර්ධන කටයුතු, කළමනාකරණ නොවන පුහුණු පාඨමාලා 2023 ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර ඇත.	ආයතනයේ අරමුණු ඉටු කර ගැනීම අවශ්‍ය ක්‍රියාකාරකම් ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර ක්‍රියාත්මක කළ යුතුය.

4.2 තිරසර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
තිරසර සංවර්ධන අරමුණු ළඟාකර ගැනීම පිණිස ආයතනය විසින් සපුරා ගත යුතු ඉලක්කයන් හා එම ඉලක්කයන් සපුරා ගැනීම සඳහා පවතින පරතරයන් මෙන්ම ප්‍රගතිය මැන බැලීම සඳහා සුදුසු දර්ශක හඳුනාගත යුතු වුවද ආයතනය විසින් එවැනි දර්ශකයන් හඳුනාගෙන අරමුණුවලින් ළඟාකරගත් ප්‍රමාණය හා බැහැරවීම් මෙන්ම අවධානය යොමු කළ යුතු විවිධ ක්ෂේත්‍රයන් හඳුනාගෙන නොතිබුණි.	එකඟවේ. 2023 ක්‍රියාකාරී සැලැස්ම, තිරසර සංවර්ධන අරමුණු හා අප ආයතනයට අදාළ වන ඉලක්ක පිළිබඳව අවධානය යොමු කර සකස් කර ඇත. 2023-2027 උපායමාර්ගික සැලැස්ම තුළ ආයතනය ප්‍රධාන විෂය පථයට අදාළ ක්‍රියාකාරකම් සඳහා සුදුසු දර්ශකද ඇතුළත් කර ඇත.	තිරසර සංවර්ධන අරමුණු ළඟාකර ගැනීමට අදාළව ඉලක්ක හා දර්ශක හඳුනාගැනීමට සහ ප්‍රගතිය මිනුම් කිරීමට කටයුතු කළ යුතුය.